



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development

සමාජ සම්බලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் நலன்புரி மற்றும் கண்டி மரபுரிமைகள் அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT, WELFARE AND KANDYAN HERITAGE



මගේ අංකය DSD/HO/MF/5/1/වකුලේබ
எனது இல
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය 2017.12.29
திகதி
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වකුලේබ අංක :- 2017/14

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු / බැංකු සමිති කළමණාකරුවන් වෙත,

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සාමාජිකයන්ට ණය ලබාදීම සඳහා බැංකු සමිති වෙත ලබාදෙන ප්‍රතිමූල්‍ය ණය (පණ) වැඩසටහන.

1. හැඳින්වීම.

- 1.1 සමෘද්ධි ප්‍රජාමූල බැංකු විසින් බැංකු සාමාජිකයන්ට ලබාදෙන ණය සඳහා අවශ්‍යවන්නා වූ අරමුදල් සමෘද්ධි සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති හරහා ප්‍රතිමූල්‍ය ණය පහසුකම් බැංකු වෙත ලබාදීම දැනටමත් සිදුකරනු ලබයි.
- 1.2 ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ලෙස ලබාදීම පහත පරිදි සංශෝධනය සහිතව 2018.01.01 දින සිට ක්‍රියත්මක වනබවත්, ඒ අනුව අවශ්‍යවන්නාවූ නිර්නායකයන් සපුරා ඇති, බැංකු ඇගයීමේ වැඩසටහන් A හෝ B වර්ගීකරණයට අයත් සමෘද්ධි බැංකු සඳහා පමණක් ප්‍රතිමූල්‍ය ණය ලබාදෙනු ලැබේ.

2. ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ලබාගැනීමට සමෘද්ධි ප්‍රජාමූල බැංකු සපුරාගත යුතු සුදුසුකම් (උපමානන්)

- 2.1 ප්‍රජාමූල බැංකු අංශයේ බැංකු ශ්‍රේණිගත කිරීමේ දී සලකා බලන වර්ෂයට පෙර හෝ ආසන්න වර්ෂයේ A හෝ B වර්ගීකරණයකට ඇතුළත් වී තිබිය යුතුය.
- 2.2 සලකා බලන වර්ෂයට පෙර වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ලාභයක් උපයා තිබීම. (සියළුම වියදම් අඩු කළ පසු)
- 2.3 ප්‍රතිමූල්‍ය ණය ඉල්ලුම් කරන දිනට ණය තැන්පතු අනුපාතය (අනිවාර්ය ඉතිරි කිරීම් තැන්පතු හැර) 80% ඉක්මවා තිබීම.
- 2.4 කල්පසු වූ සහ බොල් ණය අනුපාතය 10% නොඉක්මවීම. (සලකා බලන දිනට)
- 2.5 වර්ෂය තුළ තැන්පතු වර්ධනය 5% ක් හෝ ඊට වැඩි විය යුතුය. (සලකා බලන දිනට පෙර වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනිවාර්ය ඉතිරි කිරීම් හැර අනෙකුත් තැන්පතු මුදලට සාපේක්ෂව)
- 2.6 දැනටමත් ලබාගෙන ඇති ප්‍රතිමූල්‍ය පිටහිටි ණය මුදල් පැහැර හැර නොතිබීම.
- 2.7 මීට අමතරව මෙහෙයුම් උපදෙස් අංක 9 හි ඡේද අංක 6 සඳහන් අනෙකුත් නිර්නායකයන් ද සපුරා තිබිය යුතුය.

3. ප්‍රතිමූල්‍ය ණය ලබාදෙන ණය යෝජනා ක්‍රම හා ණය මුදල් සීමාවන්

- 3.1 ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ඉල්ලීමට සලකා බලන ණය යෝජනා ක්‍රමයන් පහත වේ.
 1. ජීවනෝපාය සංවර්ධන ණය. (කේත අංක 3117)
 2. කෘෂිකාර්මික (වගා) ණය (කේත අංක 3118)
 3. යොවුන් දිරිය ණය (කේත අංක 3112)

- 3.2 ඡේද අංක 3.1 හි සඳහන් ණය යෝජනා ක්‍රමයන් යටතේ රු.100,000/- ක් හෝ ඊට වැඩි රු.500,000/- දක්වා ලබාදුන් ණය මුදල් සඳහා පමණක් ප්‍රතිමූල්‍ය ණය ලබාදීම සිදුකෙරේ.
- 3.3 සමෘද්ධි බැංකු මගින්, අනෙකුත් ණය යෝජනා ක්‍රම යටතේ ලබාදෙන ණය මුදල් හා රු.100,000/- ට අඩු ණය මුදාහැරීම සඳහා ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ලබාදීම සිදු නොකෙරේ.

4. ප්‍රතිමූල්‍ය ණය වාර්ෂික පොලී අනුපාතය සංශෝධනය කිරීම.

4.1 2018 ජනවාරි මස 01 දින සිට ඉදිරියට ලබාදෙන ප්‍රතිමූල්‍ය ණය සඳහා පොලී අනුපාතය පහත පරිදි වේ.

ප්‍රතිමූල්‍ය ණය ලබාදෙන අංශය/ බැංකුව	ප්‍රතිමූල්‍ය ණය ලබන බැංකුව	වාර්ෂික පොලී අනුපාතය %
1. ප්‍රජාමූල බැංකු අංශය	සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතිය	9
2. ප්‍රජාමූල බැංකු සමිතිය	සමෘද්ධි ප්‍රජාමූල බැංකුව	9.5
3. සමෘද්ධි ප්‍රජාමූල බැංකුව විසින් බැංකු සාමාජිකයන්ට ලබාදෙන ණය		12

4.2 දැනටමත් ලබාගෙන ඇති පිටතිටි ප්‍රතිමූල්‍ය ණය සඳහා ගිවිසුම්ගත වාර්ෂික පොලී අනුපාතයන් තවදුරටත් බලපැවැත් වේ.

5. 2018.01.01 දින සිට ඉදිරියට ලබාදෙන ණය මුදල් සඳහා පමණක් මෙම නව චක්‍රලේඛ උපදෙස් මත ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ලබාදෙනු ලැබේ.


6. ප්‍රතිමූල්‍ය ණය ඉල්ලුම් කිරීමේ දී ඉදිරිපත් කළයුතු ලියවිලි.

මෙහෙයුම් උපදෙස් 9 හි සඳහන් පරිදි ඉදිරිපත් කළයුතු ලියවිලි වලට අමතරව පහත දෑ ඉදිරිපත් කළයුතුය.

- 1) ප්‍රතිමූල්‍ය ණය ඉල්ලුම් කරන දිනට පෙර මාසයේ ඉතුරුම් ප්‍රගති වාර්තාව.
- 2) පෙර වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට ඉතුරුම් ප්‍රගති වාර්තාව.
- 3) ආසන්නම පෙර වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශයේ සහතික කළ පිටපත්.
- 4) ආසන්නම පෙර වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ණය මුදාහැරීම් හා අයකරගැනීම් ප්‍රගති වාර්තා.

ඉහත වාර්තා කළමනාකරු විසින් සහතික කර තිබිය යුතුය.

8. මෙම චක්‍රලේඛයෙහි සඳහන් නොවන අනිකුත් උපදෙස් සඳහා මෙහෙයුම් උපදෙස් 9 හා ඊට එකතුන් හි උපදෙස් තවදුරටත් වලංගු කර ගත යුතුය.



ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|---|------------|
| 1. ලේකම්, සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය. | - කා.දැ.පි |
| 2. සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් / දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්. | - කා.දැ.පි |
| 3. සියළුම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - කා.දැ.ස. |
| 4. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | - කා.දැ.ස. |
| 5. ප්‍රධාන අභ්‍යන්තර විගණක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව . | - කා.දැ.ස. |